



PD – 07

ශ්‍රී ලංකාවේ නිවර්තන වැසි වනාන්තර කළමනාකරණය සඳහා ප්‍රජා සහභාගිත්වය අධ්‍යායනය කිරීම (කන්නෙලිය ඇසුරිනි)

කේ. එ. ඩී. භාගයා, වී. එ. එ. එ. අනුෂ්ක, එ. එ. එන්. ප්‍රසන්න, එම්. ඩී. එන්. දිල්හානි, ආර්. එම්. එන්. ඩී. රණසිංහ, කේ. එම්. එන්. කුමාර, එ. එල්. එස්. සදාමාලි

භූගෝල විද්‍යා අධ්‍යාපනාංශය, රැඹුණ විශ්ව විද්‍යාලය, මාතර, ශ්‍රී ලංකාව.

ලෝකයේ වනාන්තර පද්ධති තුළින් නිවර්තන වැසි වනාන්තර පද්ධතිය සුවිශේෂී වන අතර ශ්‍රී ලංකාවේ කන්නෙලිය වනාන්තරය ද රට අයත්වේ. තෙන් කළාපයේ ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලට මායිම් ව පිහිටා ඇති මෙය හෙක්වයාර 5306 කින් යුතුය. දිනෙන් දින ඉහළ යන ලෝක ජනගහනය හමුවේ එල්ලවින පිඩිනය නිවර්තන වැසි වනාන්තර හායනයට ද ප්‍රබල බලපෑමක් කෙරේ. ලෝකයේ වනාන්තර කළමනාකරණ කුමෝපායන් අතරින් ප්‍රජා සහභාගිත්ව ප්‍රවේශය ඉතා එලදායීවේ. ඒ අනුව මෙම අධ්‍යායනය, ශ්‍රී ලංකාවේ නිවර්තන වැසි වනාන්තර කළමනාකරණය සඳහා ප්‍රජා සහභාගිත්වය, කන්නෙලිය ඇසුරින් සිදුකරන ලදී.

ගුණාත්මක දත්ත හා ප්‍රමාණාත්මක දත්ත මත පදනම්ව මිශ්‍ර පර්යේෂණයක් වන මෙම අධ්‍යායනයට ප්‍රාථමික දත්ත හා ද්විතීක දත්ත යොදාගත් අතර ඒ අනුව ශ්‍රී ලංකාවේ නිවර්තන වැසි වනාන්තර කළමනාකරණය සඳහා ප්‍රජා සහභාගිත්වය කෙසේ ද යන්න හඳුනා ගැනීම මූලික අරමුණ විය. රට අමතරව ප්‍රජා වන කළමනාකරණ ප්‍රතිපත්ති වැඩිසටහන්වල වුතුහා හා ක්‍රියාකාරීන්වය හඳුනාගැනීම, ඒ තුළ වන කළමනාකරණයට ලබාදී ඇති දායකත්වය සෞයා බැලීම, එමෙන් ම ප්‍රජාවට ලැබේ ඇති ප්‍රතිලාභ හඳුනා ගැනීම හා වන කළමනාකරණ ප්‍රතිපත්ති හා වැඩිසටහන් සාර්ථක කර ගැනීම උදෙසා පවතින සංරෝධක හඳුනා ගැනීම සෙසු අරමුණු අතර වේ.

ප්‍රදේශය තුළ අධ්‍යායන අරමුණු සාක්ෂාත් කර ගැනීමට ගත් උත්සාහයයේ දී වන කළමනාකරණයට ප්‍රජා සහභාගිත්වයේ පවතින ප්‍රවණතාවක් ලෙස ව්‍යාපෘති සඳහා ප්‍රජාවගේ දායකත්වය, එම සංවිධානවල පවතින වුතුහාත්මක තත්ත්වයන් හා ප්‍රජා මූලික ව්‍යාපෘති සඳහා ප්‍රජාව දායකකර ගැනීමේ දී පවතින සංරෝධක යනාදිය හඳුනා ගත හැකි විය. ඒ අනුව ප්‍රජාව ගෙන් තොර වන කළමනාකරණ ප්‍රවේශයක් යොදාගැනීමට වඩා ප්‍රජා මූලික වන කළමනාකරණ ප්‍රවේශය වඩා උච්චවත් අතර කන්නෙලිය වනාන්තරය කළමනාකරණයේදී ප්‍රජා සහභාගිත්වය සැලකිය යුතු මට්ටමින් තොලැබෙන බව තිශ්මනය කළ හැකිවිය. මේ අනුව, වනාන්තරයට මෙන් ම ප්‍රජාවටද ප්‍රතිලාභ සැලසුන පරිදි වන කළමනාකරණ වැඩිසටහන් දියත් කිරීම, ප්‍රජා සම්තිවල ක්‍රියාකාරීන්වය හා තීරණ ගැනීම විධිමත් කිරීම, වන සම්පත් සංරක්ෂණයට අදාළ ප්‍රතිපත්ති තීරණ ගැනීමේ දී ග්‍රාමීය ප්‍රජාවගේ අදහස් ද යොදා ගැනීම, ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ දී රට සම්බන්ධ ආයතන අතර ඒක්කද්ධතාවට ඇති කිරීම හා පරිසර කළමනාකරණයට අදාළ වන්නාවූ සියලු ආයතන, තීලධාරීන්, වුතුහාන් කළමනාකරණය කිරීම තුළ කන්නෙලිය වනාන්තරය කළමනාකරණය කිරීම සඳහා ප්‍රජා සහභාගිත්වය ඉහළ මට්ටමකින් ලබා ගත හැකි බව පෙන්වා දිය හැකිය.